



**කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව**

**දුරක්ෂී සහ අධික්ෂි ආධ්‍යාපන කේෂ්ටිය**

**ගාස්තුවේදී (සාමාන්‍ය) උපාධි ප්‍රථම පරික්ෂණය (බාහිර) - 2011  
2013 මැයි - අගෝස්තු**

**සමාජීය විද්‍යා පියය**

**සමාජ සංඛ්‍යානය - SOST E1025**

**විස්තරාත්මක සංඛ්‍යානය**

**මිනුම ප්‍රශ්න පහත (05) පිළිතුරු සපයන්න.**

**ප්‍රශ්න සංඛ්‍යාව : 08 පි.**

**කාලය : පැය 03 දි.**

01. (අ) සමාගමක සේවකයින් 9 දෙනෙකුගේ වයස පහත දැක්වේ.  
47, 28, 39, 51, 33, 37, 59, 24, 33  
 i. වතුරුතක තුනෙහි අයෙන් සොයන්න.  
 ii. මෙම සේවකයින්ගේ වයස අනුව අවුරුදු 28 අයත්වනුයේ කවරකටද?  
 iii. අන්තර වතුරුතක පරාසය සොයන්න. (ලකුණු 15)
- (ආ) එක්තර ව්‍යාප්තියක මධ්‍යන්‍යය = 45, මධ්‍යස්ථය = 48 සහ කුටිකතා සංග්‍රහකය = -0.4 නම්, සම්මත අපගමනය සොයන්න. (ලකුණු 05)
02. සමාගමක සේවකයින් 25 ක් නිවසේ සිට රැකියාව සඳහා පැමිණීමට දෙනීකව වැය කරනු ලබන කාලය (මිනින්ද වලින්) පිළිබඳ සංඛ්‍යාත ව්‍යාප්තිය පහත වගුවෙන් දැක්වේ.  
රැකියාවට පැමිණීම සඳහා සේවක සංඛ්‍යාව  
දෙනීකව වැයකරනු ලබන  
කාලය (මිනින්ද)  

0 - 10	4
10 - 20	9
20 - 30	6
30 - 40	4
40 - 50	2

 මධ්‍යන්‍යය, විවළතාව සහ සම්මත අපගමනය ගණනය කරන්න. (ලකුණු 20)

- 03 (ආ) a) 9, 3, 8, 8, 9, 8, 9, 18 සංඛ්‍යා කුලකයේ පරාසය, මධ්‍යන්‍යය සහ සම්මත අපගමනය සොයන්න. (ලකුණු 05)  
 b) කර්මාන්ත ගාලා දෙකක සේවක සංඛ්‍යාව සහ එක් සේවකයෙක් සඳහා වන වැටුප් විවළතාව පහත දී ඇත.

	කර්මාන්ත ගාලාව	කර්මාන්ත ගාලාව
	A	B
සේවක සංඛ්‍යාව	50	100
සේවකයෙක් සඳහා වන සාමාන්‍ය වැටුප	120	85
එක් සේවකයෙක් සඳහා වන වැටුප් විවළතාව	9	16

ඉහත දත්ත හාවිතයෙන් වැඩි විවළතාවක් පවතිනුයේ කවර කර්මාන්තගාලාවේ වැටුප් ව්‍යාප්තිය තුළදුයි සොයන්න. (ලකුණු 15)

04. පහත දත්ත මගින් සිපුන් 40 කගේ බර (කි.ගු. වලින්) දැක්වේ.

47	50	79	45	46	80	82	72
75	74	57	69	65	52	55	60
64	73	61	60	71	70	68	68
65	55	59	61	60	66	54	70
62	53	65	56	52	72	67	58

අ) ඉහත දත්ත සඳහා සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න. (ලකුණු 10)

ආ) සිපුන්ගේ බර ව්‍යාප්තිය සඳහා ජාල රේඛයක් ගොඩනගන්න. (ලකුණු 10)

05. අ) කුටුම්බ 7 ක ආදායම සහ ආහාර සඳහා දරන වියදම පිළිබඳ දත්ත පහත දැක්වේ. ආදායම මත ආහාර වියදමේ අඩුතම වර්ග ප්‍රතිපායන රේඛාව සොයන්න.

ආදායම (x) : 35, 49, 21, 39, 15, 18, 25  
(රුපියල් දහස්)

ආහාර සඳහා වියදම (y) : 9, 15, 7, 11, 5, 8, 9  
(රුපියල් දහස්)

ආ) ආදායම මට්ටම 35 දී ආහාර සඳහා දරන වියදම ඇස්තමේන්තු කරන්න. (ලකුණු 5)

06. අ) පහත දැක්වෙන සැම සංකල්පයක්ම පැහැදිලි කරන්න. පැහැදිලි කිරීම සඳහා ඔබට ප්‍රස්ථාර හාවිත කළ හැකිය.

i. සුරු වශයෙන් දන රේඛිය සහ සම්බන්ධතාව  
(Perfect positive linear correlation)

ii. ප්‍රබල සූරු රේඛිය සහ සම්බන්ධතාව  
(Strong negative linear correlation)

iii. දුරටු රේඛිය සූරු සහ සම්බන්ධතාව  
(Weak negative linear correlation)

iv. රේඛිය සහ සම්බන්ධතාවක් නොමැත.  
(No linear correlation)

01 - 0

02 - 01

03 - 02

04 - 03

05 - 04

06 - 05

07 - 06

08 - 07

09 - 08

10 - 09

11 - 10

12 - 11

13 - 12

14 - 13

15 - 14

16 - 15

17 - 16

18 - 17

ආ) සිපුන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක ගණිතය සහ සංඛ්‍යාතය පිළිබඳ දැනුම පරික්ෂා කරන ලදී. පරික්ෂා දෙකෙහිදී මවුන්ගේ තරාවන් වූයේ;

M = 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

S = 10 7 2 6 4 8 3 1 11 15 9 5 14 12 13 නම්,

එම තරා සහසම්බන්ධතා සංග්‍රහකය ගණනය කරන්න. (ලකුණු 08)

07. පහත වගුව මගින් භාණ්ඩ පැසක මිල ගණන් සහ ප්‍රමාණයන් දී ඇත.

භාණ්ඩය	පාද වර්ෂය		වර්තමාන වර්ෂය	
	Q	P	Q	P
A	12	10	15	12
B	15	7	20	5
C	24	5	20	9
D	5	16	5	14

ඉහත දත්ත ඇසුරින් වර්තමාන වර්ෂය සඳහා

- i) ලැස්පිරේ ගේ (Laspyre's)
- ii) පාජේ ගේ (Paache's)
- iii) ඩිෂර් ගේ (Fisher's)

මිල දර්ගක ගණනය කරන්න.

(ලකුණු 20)

08. a) හරස්කඩ දත්ත සහ කාලෝගේන් දත්ත අතර වෙනස පහදන්න. එක් එක් වර්ගයේ දත්ත සඳහා උදාහරණය බැහිත සපයන්න. (ලකුණු 06)

a) විස්තරය්මක සංඛ්‍යානයේ ප්‍රයෝගන සහ භාවිතයේ සීමා මොනවාද? (ලකුණු 06)

ඉ) කාල ගෝනීයක සංරචක හතර විස්තර කරන්න. (ලකුණු 08)

\*\*\*\*\*